

අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය - 2023

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වාගණනය කළ මතය

අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අභාෂ තොරතුරුද ඇතුළත් මුදල් ප්‍රකාශනවලට අභාෂ සටහන් වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝගීතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරික්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 රේඛයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 රේඛයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වාගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.පු.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වාගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උච්ච බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ රේව සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අභාෂ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරික්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මුල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සම්මතයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇත්තිවන ප්‍රමාණාත්මක සාචදා ප්‍රකාශනයන්ගේ තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික්වීම උසස් මට්ටමේ සහතික්වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාචදා ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාචදා ප්‍රකාශනයන් ඇත්තිවය හැකි අතර, එහි ප්‍රමාණාත්මක හාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිගිලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමුණි ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුළුපූබවින් යුතුව ත්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතය පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශනයන් අතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවේවිතව උවිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාප ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහජාරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
 - අභ්‍යන්තර පාලනයේ සඡලදායිත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවේවිතව උවිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
 - භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උවිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණාත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අයයන ලදී.
 - සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මේචිලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වූවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
 - මූල්‍ය ප්‍රකාශනවල වුළුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උවිත භා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අයයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දැ පරික්ෂා කිරීම සඳහා විගණන විෂය පළුයද පූලුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට භැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාලි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාලි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි එලඳායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
 - යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,
 - සිය බලතල, කර්තවා සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
 - සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ එලඳායී ලෙස කාලපීමාවන් තුළ සහ අදාළ නීතිරිතිවලට අනුකූලව ප්‍රස්ථිපාදනය කර හාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරික්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ හිඹුමිකරණ ප්‍රමිතිවලට ඇතුළු තොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම නිර්දේශය
අනුකූල තොවීම

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ හිමුව්‍යිකරණ
ප්‍රමිත 07 හි 92 (ආ) ගේදය
ප්‍රකාරව පිටවැය රු.33,440,598
ක් වූ සම්පූර්ණයෙන් ක්ෂය කරන
ලද වත්කම්වලින් තවමත් හාවිතා
කරන වත්කම්වල ධාරණ අගය
මුළු ප්‍රකාශනවල අනාවරණය
කර නොතිබුණි

රු. 33,440,598 තුළ ආයතනයේ සියලුම වත්කම් කාණ්ඩවලට අයත් වත්කම් ඇතුලත් බැවින් නැවත තක්සේරුවක් සිදුකළහාත් සියලුම වත්කම් අගය කළපුතු බැවින් එය ආයතනයට විශාල පිරිවූයක් වනු ඇත. භාණ්ඩාරයෙන් ප්‍රතිපාදන ලබා නොගෙන ස්ව ආදායමෙන් කටයුතු කරන අප හට මෙම වියදම් දැරීම ප්‍රායෝගිකව සිදු කළ නොහැක. ගිණුම්කරණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම මගින් මෙය තිබුරදි කිරීම සඳහා කටයුතු කරන බවට සටහන් කරගති.

1.5.2 റിസ്റ്റോറന്റ് അസീഫാസ്സി

විගණක නිරික්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිරද්ධය
සමාලෝච්චිත හා ගැඹුණු ප්‍රකාරව කරන ලද වකුලෝච්ච ක්‍රියාත්මක ප්‍රකාරව ගෙවිය යුතු සියයට 30 ක් ඇයක මුදල වන රු. 2,684,971ක් 2024 වර්ෂයේදී ගෙවා තිබුණද එය සමාලෝච්චිත වර්ෂයේ වියදමක් ලෙස මූල්‍ය ප්‍රකාරන	මෙයට අදාළ ගැලපීම 2024 වර්ෂයේ අවසන් හිතුම සැකසීමේදී පෙර වර්ෂයට අදාළ ගැලපීම යටතේ නිවැරදි කිරීමට සහානු කිරීමේදී අදහස් ස්ථාන නිවැරදි කිරීමට සහානු කිරීමේදී උපවිත සංකල්පයට අනුගත වීම	මූල්‍ය ප්‍රකාර සැකසීමේදී උපවිත සංකල්පයට අනුගත වීම

තුළ ගැලපීමට කටයුතු කර
නොතිබුණි.

1.6 නීති, රිති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රිති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීන්වයේ අදහස් දැක්වීම	නිරද්දිය
2015 ජූලි 14 දිනැති උක් අවස්ථාවකදී රු. 100,000ක රාජ්‍ය මූලික් අනුරුද් අග්‍රිමයක් දක්වා තත්කාරිය වනුලේ වුවත්, තක්සේරු වැඩසටහනකට අංක (Assessment) විදේශගත වීමක් 03/2015 වෙනුවෙන් රු.200,000ක නිලධාරීයෙකුට වගන්තිය ලබා දී තිබුණි.	අන්තිකාරම් ලබා දීම වනුලේ වනුලේයේ සඳහන් ප්‍රකාරව අතුරු ආකාරයට සිදුකිරීමට අග්‍රිම රු. 100,000 සීමාව දක්වා පමණක් ලබා දීම හා එම ප්‍රමාණය ඉක්මවා යන්නේනම හා ජ්‍යෙෂ්ඨ අනුමැතිය ලබා ගැනීම.	අන්තිකාරම් ලබා දීම වනුලේ සඳහන් ප්‍රකාරව අතුරු ආකාරයට සිදුකිරීමට අග්‍රිම රු. 100,000 සීමාව දක්වා පමණක් ලබා දීම හා එම ප්‍රමාණය ඉක්මවා යන්නේනම හා ජ්‍යෙෂ්ඨ අනුමැතිය ලබා ගැනීම.	

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචන වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 85,375,506 ක ලාභයක් වූ අතර ර්ට අනුරුද ඉකුත් වර්ෂයේ ලාභය රු. 41,895,359 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 43,480,147 ක වර්ධනයක් නිරික්ෂණය විය. මෙම වර්ධනයට ගිවිසුම්ගත සේවා සඳහා දරන ලද වියදම් රු. 7,757,655 කින්ද, ප්‍රවාහන වියදම් රු. 1,779,012 කින්ද, නඩත්තු වියදම් රු. 3,244,142 කින්ද, මූල්‍ය හා අනෙකුත් වියදම් රු. 4,222,239 කින්ද වැඩි වී තිබු නමුත් ප්‍රතිතන ආදායම රු. 64,313,732 කින් වැඩි වී තිබීම ප්‍රධාන වගයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරික්ෂණය	කළමනාකාරීන්වයේ අදහස් දැක්වීම	නිරද්දිය
ස්ථාවර වත්කම් ලේඛනය පරික්ෂාවේදී සමාලෝචන වර්ෂය තුළ මිලදී ගන්නා සියලු පරික්ෂාවේදී සමාලෝචන කිරීමට පියවර ගන්නා ලදී. මෙම අයිතම ලේඛනයට අනුළත් මිලදී ගන්නා සියලු වත්කම් ලේඛනයට නිවැරදිව අනුළත් කළ බවට සහතික වීම නිතිපතා සිදුවිය හැකි පරිදි ගක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කිරීම.	මෙම අයිතම ලේඛනයට අනුළත් මිලදී ගන්නා සියලු වත්කම් ලේඛනයට නිවැරදිව අනුළත් කළ බවට සහතික වීම නිතිපතා සිදුවිය හැකි පරිදි ගක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කිරීම.	මෙම අයිතම ලේඛනයට අනුළත් මිලදී ගන්නා සියලු වත්කම් ලේඛනයට නිවැරදිව අනුළත් කළ බවට සහතික වීම නිතිපතා සිදුවිය හැකි පරිදි ගක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කිරීම.